


පරිවිෂේෂය - 01

ගිණුම්කරණය හා ව්‍යාපාර පරීසරය

ගිණුම්කරණය හැඳින්වීම / Introduction to Accounting

යිනෑම පුද්ගලයකුට , ව්‍යාපාරයකට , රාජ්‍ය ආයතනයකට හෝ සමාජ සංවිධානයකට තමාට ආවේනික වූ නිස්විත අරමුණක් / අරමුණු පවතී. එම අරමුණු / අරමුණ ලිඛා කරගැනීම සඳහා සම්පත් හා විතා කරමින් නිවරදි කළමනා කරණයක එම ආයතන සැම විටම ක්‍රියා කරයි.

අදාළ අරමුණු ඉවුකර ගැනීම සඳහා හා විතා කරන සම්පත් ප්‍රධාන ආකාර දෙකකි.




යිනෑම පුද්ගලයකුට , ව්‍යාපාරයකට , රාජ්‍ය ආයතනයකට හෝ සමාජ සංවිධානයකට සිය අරමුණු / අරමුණ ඉවුකර ගැනීම සඳහා අසීමිතව සම්පත් ඔවුන් සඳහා පවතීද ? මෙම ප්‍රශ්නයට පිළිතුර වන්නේ අසීමිතව ලැබෙන ස්ථාවික සම්පත් මෙන් තොව ආර්ථික සම්පත් අසීමිත වූ ප්‍රමාණයෙන් තොමැති බවයි.

ආර්ථික සම්පත් උපයෝගීකරණෙන තම අරමුණු ඉවුකර ගැනීමට ඒවා අරපිටමැසුම ලෙස අරමුණු මත යොදවා ගැනීමට සිදුවේ . මේ නිසා පවතින සීමිත සම්පත් නිසි පරිදි අරමුණු මත යොදවා ගැනීමට නම් නිවරදි තීරණ ගැනීමට සිදුවේ. එනම පවතින ආර්ථික සම්පත් පිළිබඳව නිවරදි තීරණ ගැනීමට සිදුවේ. වඩා නිවරදි තීරණ ගැනීමට නම් අපට අවශ්‍ය වන්නේ මොනවාද යන්න සිතා බලන්න. නිවරදි තීරණ ගැනීමට අපට අවශ්‍ය වන්නේ නිවරදි තොරතුරු තොවේද ?

නිවරදි තොරතුරු බෙහිකර ගැනීමට ඒවා වාර්තා කිරීම අවශ්‍යවේ. එම වාර්තා තුළින් ලබාදෙන තොරතුරු පදනම් කරගනීමෙන් ආර්ථික සම්පත් පිළිබඳව නිවරදි තීරණ ගැනීමට සිදුවේ.

මෙසේ පුද්ගලයකුට , ව්‍යාපාරයකට , රාජ්‍ය ආයතනයකට හෝ සමාජ සංවිධානයකට තීරණ ගැනීමේදී ඒ සඳහා උපයෝගී කරගනු ලබන තොරතුරු ලබාගැනීම සඳහා මාර්ග රාගියක් පවතී. මෙසේ තීරණ ගැනීම සඳහා යොදා ගනු ලබන ඒංග්‍රීසි විවෘත මාර්ගයන් අතරින් එක් මාර්ගයක් / මාධ්‍යක් ලෙස ගිණුම්කරණය යන විෂය මෙලෙට බිජි විය.



ගිණුම්කරණය බිජිවීම හා එහි විකාශනය

ගිණුම්කරණය බිජිවීම පිළිබඳ තොරතුරු ඇත අතියක් දක්වා විභිංධි යයි. වාණිජේයයේ ආරම්භයන් සමග ගිණුම්කරණයේ ආරම්භය සිදුවී ඇතැයි තර්ක කළ හැකි අතර ගිණුම්කරණය බිජිවී නිස්වීත දිනයක් ප්‍රකාශ කළ හැකි නොවේ.

ගිණුම්කරණයේ ඉතිහාසය මෙසපොටේලියාව වැනි පොරානික නගර පැවති කාලය දක්වා අතියකට දිව යයි. වාණිජ ගනුදෙනු, තොග ආදි දේවල් සටහන් කොට තැබීම සඳහා මැටියෙන් තනන ලද කුඩා පොත් වැනි දැ මෙවැනි නගරවල හාඛිනා කළ බවට තහවුරු වී ඇත.

කෙසේ වෙතන් 14 වන ගතවර්ෂයේ මැද භාගයේදී යුරෝපය ආලිත වෙළඳාම සිසුයෙන් වර්ධනය සිදුවී බවත් එම වෙළඳාම මත වූ ගනුදෙනු එදිනෙදා පොත්වල ලියා තැබීමට පුරුදු වී සිටි බවත් කියවේ. මෙය පොත් තැබීමේ ආරම්භය ලෙස සැලකිය හැකි අතර එම ක්‍රියාවලිය දියුණුවීමෙන් වර්තමාන ගිණුම්කරණය බිජිවී ඇත් බව වර්තමානය පිළිගනීමයි.

14 වන ගතවර්ෂයේ අගහාය වන විටන් ගිණුම්කරණය සඳහා නිස්වීත මූලධර්මයක් බිජිවීත තුවුනේ නැත. මේ නිසා එතෙක් විධිමත් ගිණුම්කරණ ක්‍රමයකට ඉඩකඩ සැලසී තුවුනේ නැත. නමුත් 14 වන ගත වර්ෂය අගහායයේදී නිස්වීත මූලධර්මයක් හඳුන්වාදීමට ඉතාලි ජාතික ලුකා (Luka Paciolo) නම් ගණිතඥයා සමත් විය.

1494 නොවුමෙර 10 වන දින සුමා ඩී එරික්මැට්ටිකා පියෙෂමැට්ටිකා පොපෝෂන්නලිටා (Suma de arithmeticra geometrica proportioni et propotionalita) යන නම් ග්‍රන්තයක් ලියා පළකරමින් විධිමත් ගිණුම්කරණය සඳහා පදනාමක් වශයෙන් ද්විත්ව සටහන් නාංසය (Double Entra Theory) පලමු වතාවට ඉදිරිපත් කරන ලදී. මේ නිසා ඔහු ගිණුම්කරණයේ පියා ලෙස හඳුන්වන ලදී. ඔහු ඉදිරිපත් කළ මූලධර්මය මත වර්තමානය දක්වා ගිණුම් තැබීම සිදු කරයි.

ගිණුම්කරණය පිළිබඳ අර්ථ දැක්වීම / Definition for Accounting

ගිණුම්කරණය යන්න පිළිබඳව වර්තමානය වන විටන් පිළිගත් නිස්වීත නිර්වචනයක් නොමැති අතර ඒ සඳහා පවතින්නේ ගිණුම්කරණ වෘත්තිය ආයතන හා ගිණුම්කරණය පිළිබඳ විශේෂ නිපුනතාවයක් දැක්වූ වෘත්තිය පුද්ගලයින් විසින් ලබා දී ඇති විවිධ නිර්වචනයන් වේ. එවැනි නිර්වචන කිහිපයක් පහත පරිදි ඉදිරිපත් කළ හැක

අමුරිකානු ගිණුම්කරණ සංගමය -

කිසියම් ආර්ථික ඒකකක් පිළිබඳව තීරණ ගන්නා විවිධ පාර්ශවයන්ට තීරණ ගැනීම පහසු කරවීම සඳහා ආර්ථිකමය තොරතුරු හඳුනාගැනීම , මැනීම සහ වාර්තා කිරීම සහ එම තොරතුරු අවශ්‍ය ක්‍රියා වශයෙන් වෘත්තාවට ඉදිරිපත් කිරීම පිළිබඳ වූ කාර්යය පද්ධතිය ගිණුම්කරණය වේ.

අමුරිකන් රාජ්‍ය ගණකාධිකාරීන්ගේ ආයතනය

මුදලින් අය කළ හැකි සියලුම ගනුදෙනු සහ සිද්ධියින් මූල්‍යමය මාධ්‍යයක් ඔස්සේ වාර්තා කිරීම , සාරාංශ කිරීම සහ එම ගනුදෙනුවල ප්‍රතිඵලයන් හෙළිදරව් කිරීම නැතහොත් විවරණය කිරීමේ ක්‍රියාවලියයි.

මහාවාරය රෙඛට එස් ඇන්තනිස් (භාව්‍ය විශ්ව විද්‍යාලය)

ආර්ථික සංවිධානයක් විසින් භාව්‍ය විශ්ව විද්‍යාලයට ගනු ලබන සම්පත් හා එකී සම්පත් භාව්‍යයෙන් අත්පත් කරගනු ලබන තොරතුරු අභ්‍යන්තර හා බාහිර වශයෙන් සංනිවේදනය කරනු ලබන කාර්ය පද්ධතිය ගිණුම්කරණයයි.

මහාවාරය ජේ ආර් මුල්

ගිණුම්කරණය යනු ආයතනයක් සම්බන්ධයෙන් මූල්‍ය දත්ත රුස්කිරීම , මැනීම , විශ්ලේෂණය කිරීම හා විවරණය කිරීම තුළින් නීරණ ගනු ලබන පාර්ශවයන් වෙත ආර්ථික තොරතුරු ලබා දෙන කාර්ය පද්ධතියයි.

ඇමරිකාවේ මහාවාර්ය ඇන්ඩියන්

ගිණුම්කරණය පැහැදිලි කුමයකි. ඒ මගින් ආර්ථික නීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීම , මැනීම හා සංනීවේදනය කිරීම සිදුවේ.

වරලන් කළමනාකරණ ගණකාධිකරණ ආයතනය

මූල්‍ය ගනුදෙනු වර්ග කිරීම හා වාර්තා කිරීම , කාල්විත්දයක් තුළ මෙහෙයුම හා එදිනට මූල්‍ය තත්ත්වය තක්සේරු කිරීම පිළිස එම ගනුදෙනු මත ඇත්තිවන ප්‍රතිඵල අර්ථවන් ආකාරයෙන් ඉදිරිපත් කිරීම හා අර්ථකතනය කිරීමන් විකල්ප සැලසුම් ක්‍රියාවත නැව්මෙන් පැන නැතින අනාගත ක්‍රියාවලින්ගේ මූල්‍ය මාර්ග සැලසුම් කිරීමන් ගිණුම්කරණයෙන් සිදුවේ.

ශ්‍රී ලංකා වරලන් ගණකාධිකාරී ආයතනය -

කිසියම් ආර්ථික සංවිධානයක් සම්බන්ධයෙන් ඇල්මක් දක්වන පාර්ශවයන් වෙත නීරණ ගැනීම සඳහා අවශ්‍ය කෙරෙන මූල්‍යමය තොරතුරු වාර්තා කරන ක්‍රියාවලිය ගිණුම්කරණයයි.

ඉහත කරනු පරික්ෂාවේදී පෙනීයන්නේ ,

- ආර්ථික තොරතුරු
- ගිණුම්කරණ ඒකකය
- ගිණුම්කරණ ක්‍රියාවලිය
- උනන්දුවක් දක්වන පාර්ශවය
- උනන්දුවක් දක්වන පාර්ශවයන් ගනු ලබන නීරණ වැනි සංරච්ඡයන් හුදා ගත හැකි බවයි.

ගිණුම්කරණය යනු කුමක්ද යන්න පිළිබඳ නිස්විතව පිළිගත් නිරවචනයක් නොමැති නිසා ඒ පිළිබඳව ඉදිරිපත් කර ඇති නිරවචනයන් පදනම් කරගනිමින් පොදුවේ හාවිතා කරන පරිදි නිරවචනයක් පහත පරිදි පෙන්වා දිය හැක.

ගිණුම්කරණ ඒකකයක් කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන්ට නීරණ ගැනීම සඳහා ආර්ථික තොරතුරු සැපයීමේ සමස්ථ ක්‍රියාවලිය ගිණුම්කරණයයි.

ගිණුම්කරණ ඒකකය

ගිණුම්කරණය ක්‍රියාත්මක පවතින සැම ආර්ථික සංවිධානයක්ම ගිණුම්කරණ ඒකකයක් වේ.මේ අනුව සැම ව්‍යාපාර ඒකකයක්ම ගිණුම්කරණ ඒකකයක් වේ.

පුද්ගලයෙක් , සිල්ලර වෙළඳ සැලක් , හෝටලයක් , බැංකුවක් , සංස්ථාවනක් , බාබර සාජ්පුවක් , සමාජ සංවිධානයක් , සීමිත පොදු සමාගමක් , ගිණුම්කරණ ඒකකයකි. රජයද එක්තර ගිණුම්කරණ ඒකකයකි. එනම ගිණුම් කරන කාර්යය කෙන්දු වන ස්ථානය හෝ පුද්ගලයෙක් ගිණුම්කරණ ඒකකයයි.

ගිණුම්කරණ ඒකකය කටයුතු කරන්නේ කිසියම් ආර්ථික ඒකකයක් පදනම් කරගෙනය . ආර්ථික ඒකකයක් යනු මිනිස් අවශ්‍යතා තාප්තිමත් කිරීම සඳහා හාන්ස් හා සේවා සැපයීමේ නියුතු ඒකකයකි. ආර්ථික ඒකකයක් සැම විටම මිනිස් අවශ්‍යතා තාප්තිමත් කරමින් හාන්ස් හා සේවා නිෂ්පාදනය , මිලදී ගැනීම , බෙදා හැරීම , ආදි ක්‍රියාකාරකම් වල යෙදේ..

උදාහරණ :

වෙළඳ ව්‍යාපාර

වෘත්තීය සපයන පුද්ගලයින්

ගිණුම්කරණ ඒකක ,පහත පරිදි වර්ග කර දැක්විය හැක.

01 පුද්ගල ගිණුම්කරණය

02. ව්‍යාපාර ගිණුම්කරණය

03. රාජ්‍ය ගිණුම්කරණය

04. සමාජීය ගිණුම්කරණය

05. ජාතික ගිණුම්කරණය

ව්‍යාපාර ඒකකයක් කෙරෙහි ඇල්මක් / උනන්දුවක් දක්වන පාර්ශවයන්

කිසියම් මූලිකරණ ඒකකයකට අදාළව නැතිනම් කිසියම් ව්‍යාපාර ආයතනයකට අදාළව මූල්‍ය ප්‍රකාශන පරිශිලනය කරමින් ආර්ථික තීරණ ගන්නා ඇල්මක් දක්වන ප්‍රධාන පාර්ශවයන් හා ඔවුන්ට අවශ්‍ය තොරතුරු පහත සඳහන් පරිදි දැක්විය හැක.

01. ව්‍යාපාරයක අයිතිකරුවන් / හිමිකරුවන්

ව්‍යාපාරයට සම්පත් සපයා ඇති ව්‍යාපාරයක අයිතිකරුවන්ට ඔවුන් විසින් ව්‍යාපාරය වෙත ආයෝජනය කර ඇති ප්‍රාග්ධනයට කුමක් සිදුවී තිබේද , එවා නිසි පරිදි සතුපුදායක ප්‍රතිඵල අත්කර දී තිබේද ? යොදවා ඇති අරමුදල් ආරක්ෂා සහිත ද ? යනාදී තොරතුරු දැන ගැනීම සඳහා ගිණුම්කරණ තොරතුරු ප්‍රයෝගනවන් වේ.

මෙම අනුව අයිතිකරුවන් විසින් පහත සඳහන් තොරතුරු පිළිබඳව වැඩි ඇල්මක් දක්වයි,

- ආයෝජනයට සරිලන සතුපුදායක ප්‍රතිලාභයක් ලබා තිබේද ?
- තව දුරටත් ආයෝජනය කිරීම සැදුසු වේද ?
- යොදවා ඇති අරමුදල් වල සුරක්ෂිත තාවය කෙබඳ වේද ?

02. ව්‍යාපාරයක කළමනාකරුවන්

ව්‍යාපාරයක කළමනාකරුවන්ට ඔහුන් අනීතයේදී ගන්නා ලද තීරණ වල සාර්ථක අසාර්ථක හාවය මැන බැලීමටත් , එසේම ඔවුන්ට එදිනෙනා පරිපාලන කටයුතු වලදී අදාළ තීරණ නිවරදිව ගැනීමටත් , ඉදිරි අනාගත ව්‍යාපාරික සැලසුම් සකස් කරමින් ව්‍යාපාරික කටයුතු වර්ධනය සඳහා අවශ්‍ය තීරණ ගැනීම සඳහාන් ගිණුම්කරණ තොරතුරු ප්‍රයෝගනවන් වේ.

මෙම අනුව කළමනාකරුවන් විසින් පහත සඳහන් නිගමනයන්ට එලැබීමට හැකියාව ඇතිකර ගනී ,

- සැලසුම් නිසිපරිදි ක්‍රියාත්මක වන්නේද ?
- අනාගත වර්ධනය සඳහා ගතයුතු තීරණ / සැලසුම් මොනවාද ?

03. සේවකයෝ / විවිධ වංත්තීය සම්මි

සේවකයන් හෝ විවිධ වංතීය ආයතන තමන් සේවය කරනු ලබන ව්‍යාපාරයේ / ආයතනයේ වර්තමාන තත්ත්වය කෙසේවේද ඒ අනුව අනාගත ස්තාවරත්වය කෙසේවේ දී , තම රැකියාවල පුරක්ෂීත හාවයක් පවතීද , ව්‍යාපාරය තම ඉපසිම වලට සාර්ථක්ෂව ප්‍රතිලාභ තමන් වෙතත් ගෙවීම සිදු කරයිද , තම අයිතින් වෙනුවෙන් කෙසේ කටයුතු කිරීමට සිදුවේද යන්න පිළිබඳ නීරණ ගැනීමට ගිණුම්කරණ තොරතුරු ප්‍රයෝගනවත් වේ.

මෙම අනුව සේවකයන් විසින් පහත සඳහන් මූලික නිගමනයන්ට එලකේ,

- රැකියාවේ පුරක්ෂීත හාවයක් පවතීද
- වැටුප් වැඩිකිරීමට ව්‍යාපාරයට හැකියාවක් පවතීද
- වංත්තීය සම්මි ත්‍රියාමාර්ග කෙසේ අනුගමනය කළ යුතුද

04. විවිධ රාජ්‍ය ආයතන

විවිධ ව්‍යාපාර ආයතන වල ව්‍යාපාර සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂාවන් වෙනුවෙන් අවශ්‍ය තොරතුරු ගිණුම්කරණ තොරතුරු මගින් ලබා ගනී.

ලදාහරණ : දේශීය ආදායම් දෙපාරතමේන්තුව

- බඳු අයකිරීම සම්බන්ධ කාර්යයන් වෙනුවෙන් දේශීය ආදායම් දෙපාරතමේන්තුවේ බඳු නිලධාරීන් විසින් ප්‍රයෝගනයට ගනී.

පලාත් සභා , ප්‍රාදේශීය සභා , නගර සභා

- ව්‍යාපාරික බඳු , වර්පනම හෝ විවිධ ගාස්තු අයකිරීම පිළිබඳ නීරණ ගැනීම සඳහා .

සමාගම් රෙඛීස්ටාර් දෙපාරතමේන්තුව

- මූලය ප්‍රකාශන නිසිපරිදි පිළියෙළ කරමින් කටයුතු සිදු කරයිද

ශ්‍රී ලංකා මහ බැංකුව

- රටේ ආරතික කටයුතු විග්‍රහ කරමින් විවිධ නිගමනයන් එළඹීම සඳහා

මෙම අනුව රාජ්‍ය ආයතන විසින් ගිණුම්කරණ තොරතුරු පහත අවශ්‍යතා වෙනුවෙන් යොදා ගනී,

- නියමිත පරිදි බඳු ගෙවන්නේද
- අවශ්‍ය වාර්තා අදාළ ආයතන වලට සපයන්නේද
- සාධාරණ මිලට ගුණන්වයෙන් උසස් නිෂ්පාදිත / හාන්ඩ් සාධාරණ මිලකට ලබා දෙන්නේද

05. ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන්

ව්‍යාපාර ආයතන සමඟ ගනුදෙනු කරනු ලබන ගනුදෙනු කරුවන් විසින් තමා ගනුදෙනු කරනු ලබන ව්‍යාපාර ආයතනයේ ස්තාවරන්වය පිළිබඳව සැලකීමෙන් වේ. තමා විසින් සිදු කරන් ලබන මිලට ගැනුම වෙනුවෙන් වගකීම් සහතික / ප්‍රතිඵ්‍යාභාර අනාගතයේදී ව්‍යාපාරයට ඉවුකිරීමට හැකියාවක් පවතීද යන්න පිළිබඳව තිරණ ගැනීමට ප්‍රයෝගනවන් වේ. ඒ අනුව අදාළ ව්‍යාපාර ආයතනය සමඟ අඛණ්ඩව සිය ගනුදෙනු පවත්වා ගනිමින් කටයුතු කිරීම පිළිබඳ තිරණ ගැනීමට හැකියාව ඇතිවේ.

06. ණය සිපයන ආයතන / නෑය හිමියන්

ව්‍යාපාර ආයතන වැවට තම ආයතනය සිපයා ඇති නෑය මුදල් වල සූරක්ෂිත භාවය හඳුනා ගැනීම සඳහාත් , එක් නෑය මුදල් හා ඊට අදාළ පොලිය ලබා ගැනීමේ හැකියාව දැන ගැනීමටන් නෑය හිමියන්ට ගිණුම් තොරතුරු වැදගත් වේ. එපමණක් තොව නෑය මුදලක් ඉල්ලා ඇති ව්‍යාපාර ආයතන වෙනුවෙන් ඉල්ලා ඇති නෑය මුදල ලබා දීමේ හැකියාවක් පවතීද යන්න හා එක් නෑය මුදලක් සැපයීම තුළින් එම නෑය මුදල අයකර ගැනීමේ හැකියාව පවතීද යන්නත් හඳුනා ගැනීම සඳහාත් ගිණුම්කරණ තොරතුරු වැදගත් වේ.

07. විවිධ වෘත්තීකයින්

විගණකයනට විගණන කටයුතු සඳහාත් , ගෘහ නිරමාණ ගිල්පින්ට නිරමාණාත්මක කටයුතු සඳහාත් , ඉංජිනේරුවරුන්ට තම සැලසුම් සඳහාත් , රක්ෂකයින්ට , බඩු උපදේශකයන්ට , කොටස් වේළදපාල තැරුවිකාර ආයතනයන්ට තම අරමුණු පදනම කරගනීන් තිරණ වැවට එළඥීම සඳහා ගිණුම්කරණ තොරතුරු ප්‍රයෝගනවන්වේ.

08. පර්යේෂකයන්ට

ව්‍යාපාරයේ ගැටු හඳුනා ගනිමින් ඒවාට වඩාත් යෝගය විසිදුම් පිළිබඳ අධ්‍යනයය කරමින් වඩාත් නිවරදී විසිදුම් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ගිණුම්කරණ තොරතුරු වැදගත් වේ.

09. පුවත්පත් කළාවේදීපු

ව්‍යාපාර තොරතුරු හඳුනාගනීමින් ඒ අනුව පුවත් පත් සහරා ආදියට අවශ්‍ය ව්‍යාපාර පිළිබඳ වාර්තා සැකසීමට ගිණුම්කරණ තොරතුරු වැදගත් වේ.

රාජ්‍ය ආයතන වල ප්‍රගතිය පිළිබඳව හදුනා ගැනීමටත් , ඒ ඒ ව්‍යාපාර වලට සාධාරණ මිලකට හාන්ඩ් සැපයීමේ හැකියාව හදුනා ගැනීමටත් ව්‍යාපාර වල සමාජ මෙහෙවර හා දායකත්වයන් ඉටුකරන ආකාරය හදුනා ගැනීමටත් ගිණුම්කරණ තොරතුරු වැදගත් වේ.

ගිණුම්කරණයේ ප්‍ර්‍රේන්ද

ගිණුම්කරණ තොරතුරු ප්‍රයෝගනයට ගනුලබන පාර්ශවයන් හා තොරතුරු වල ස්හාවය අනුව ගිණුම්කරණය ප්‍රධාන කොටස් දෙකකි.

01. මූල්‍ය ගිණුම්කරණය
02. කළමනාකරණ ගිණුම්කරණය

ගිණුම්කරණය



මූල්‍ය ගිණුම්කරණය

ගිණුම්කරණ ඒකකයක ගනුදෙනු හා සිද්ධීන් පිළිබඳ තොරතුරු රස්කරණී ආර්ථිකමය තිරණ ගැනීමට සුදුසු වන ආකාරයට සකස්කර ඇල්ලක් දක්වන පාර්ශවයන් වෙත තොරතුරු සන්නිවේදනය කිරීම මූල්‍ය ගිණුම්කරණයයි.

කළමනාකරණ ගිණුම්කරණය

ආයතනයක සියලුම කළමනාකරණ මට්ටම වලට අවශ්‍ය වන පරිදි සැලසුම් කිරීම , පාලනය කිරීම , නීරණ ගැනීම , වගකීම ඉටු කිරීමට හැකිවන සේ මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු සැපයීම කළමනාකරණ ගිණුම්කරණයයි.

මූල්‍ය ගිණුම්කරණය

යනු මූල්‍ය දත්ත වාර්ථාකිරීමේ , විශ්ලේෂණය කිරීමේ සහ සාරාංශගත කිරීමේ ක්‍රමවේදයකි.

මූල්‍ය දත්ත යනු ව්‍යාපාරයන් සිදුකරනු ලබන ගනුදෙනුවලට දෙනු ලබන නාමයකි. (උදා : හාන්ඩ් විකුණුම් , හාන්ඩ් මිලට ගැනුම් , වියදම් සඳහා ගෙවීම්)

මෙම ගනුදෙනු ප්‍රාථමික පොත්වල සටහන් කර ඒවා විශ්ලේෂණය කරමින් ඒකතුන් ලෙපර ගිණුම්වලට ගෙනයයි. අවසානයේ මූල්‍ය ප්‍රකාශන මතින් ගනුදෙනු සාරාංශ කරයි.

මූල්‍ය ගිණුම්කරණයේ අවශ්‍යතාවය

- සිමිත සම්පන් පාලනයට ලක්කර ගතිමින් අරමුණ මනාව ලගාකරගැනීමේ අවශ්‍යතාවය වෙනුවෙන්
- ව්‍යාපාරික ප්‍රතිඵල හඳුනාගනිමින් කටයුතු කිරීම සඳහා
- අරමුදල් සැපයු පුද්ගලයන්ට ගිණුම්කටයුතු හාවයේ වගකීම ඉටුකිරීම සඳහා
- කළමනාකරණයේ කාර්යක්ෂමතාවය හා එලඳාසිතාවය හඳුනා ගැනීම වෙනුවෙන්
- ව්‍යාපාරයේ මූල්‍ය අවශ්‍යතා නිවරදිව හඳුනාගනිමින් කෙටිකාලීන මෙන්ම දිගුකාලීන ද්‍රව්‍යීලතා ප්‍රශ්න ඇතිවේම වලක්වා ගැනීම වෙනුවෙන්
- සැලසුම්කරණය , පාලනය හා නිවරදිව තීරණ ගැනීම වෙනුවෙන්

ගිණුම්කරණ පරිසරය

ව්‍යාපාරයක් සිය අරමුණු කරා නිවරදි ගමන් කිරීමට ආර්ථික සම්පන් නිවරදිව මෙහෙයුම ඉතා වැදගත් වේ. ඒයට හේතුව ආර්ථික සම්පන් වල පවතින නීතිකමයි. මේ සඳහා නිවරදි කළමනාකරණයක් අවශ්‍යවේ. නිවරදි කළමනාකරණයක් තුළින් ව්‍යාපාරයේ අරමුණු ඉටුකරගැනීමට යාමේ දි ගිණුම්කරණ පරිසරය තුළින් ඇතිකරන බලපෑම හඳුනාගැනීමට සිදුවේ.

ගිණුම්කරණ පරිසරය යනු ව්‍යාපාරයක ගිණුම්කරණ ක්‍රියාවලියට බලපෑම ඇතිකරන පරිසරයයි. බලපෑම ඇතිකරන පරිසරය ප්‍රධාන කොටස 05 කට බෙදා දක්වයි,

01. ආර්ථික හා දේශපාලන පරිසරය
02. ශිල්පීය හා වෘත්තීය පරිසරය
03. තෙනෙනික පරිසරය
04. සමාජ හා සංස්කෘතික පරිසරය
05. තාක්ෂණික පරිසරය

ව්‍යාපාරයක ගිණුම්කරණ ක්‍රියාවලියට බලපෑම ඇතිකරන ප්‍රධාන පරිසර සාධක පහත සඳහන් පරිදි හඳුන්වා දිය ගැනීමෙන් ප්‍රශ්න ඇති අවශ්‍යතාවය ඇත.

පරිසර සාධකය	හැදින්වීම	ව්‍යාපාරයේ ප්‍රශ්නයන්
01. ආර්ථික හා දේශපාලන පරිසරය	කිසියම් රෝගක් තම දේශපාලන දරුණුනය මත සිය ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කර ක්‍රියාත්මක කරයි. මෙහිදී ගනු ලබන තීරණ ආර්ථික හා දේශපාලන පරිසරය ලෙස හඳුන්වයි.	<ul style="list-style-type: none"> - බදු ප්‍රතිපත්තින්නින් - විනිමය අනුපාත - මිල මට්ටම් - රාජ්‍ය ප්‍රතිපත්ති (පොලී අනුපාත / වැටුප් ගෙවීම පිළිබඳ) - වෙළඳ පොල තත්ත්වය (මූල්‍ය / ප්‍රාග්ධන)
02. ශිල්පීය හා වෘත්තීය පරිසරය	ව්‍යාපාරය සිය ගිණුම්කරණ කාර්යයේ දි සම්පන් ප්‍රමාණාත්මකව හා මූල්‍යමය ලෙස මැනීමට හා ත්ක්සේරු කිරීමට සිදුවේ. මේ සඳහා විවිධ ශිල්පීය ක්‍රම යොදාගන්නා ඇතර මෙසේ යොදාගන්නා	<ul style="list-style-type: none"> - ගිණුම්කරණ ප්‍රමිත - ගිණුම්කරණ ශිල්ප ක්‍රම - ගිණුම්කරණ වෘත්තීය ආයතන

	යිල්ප කුම ඇතුළත් පරිසරය ශිල්පීය හා වෘත්තීය පරිසරය වේ.	
03. නෙතික පරිසරය	ව්‍යාපාරය විසන් ගිණුම්කරණ ක්‍රියාවලියේදී අනුගමනය කළ යුතු නෙතික තත්ත්වයන් නෙතික පරිසරය වේ.	<ul style="list-style-type: none"> - 2007 අංක 07 දරන සමාගම පනත - 1890 හවුල් ආදාපනත - දේශීය ආදායම පනත - 1985 අංක 15 දරන ගිණුම්කරණ සහ විගණක ප්‍රමිත පනත - ගිණුම්කරණයට අදාල නඩු තීන්දු
04. සමාජ හා සංස්කෘතික පරිසරය	සමාජයේ සිටින පුද්ගලයින්ලේ සිතුම පැතුම , හා ආකැල්ප , සහිත වට්සිටාව සමාජ හා සංස්කෘතික පරිසරය ලෙස හැඳින්වේ.	<ul style="list-style-type: none"> - ආකැල්ප - සිටින් විටින් - පුරුදු - විශ්වාස - ජන සංඛ්‍යාව - ජන සංක්‍රමනය - පුද්ගල ජීවන රටා
05. තාක්ෂණික පරිසරය	ව්‍යාපාරවල ගිණුම්කරණ කටයුතු පහසු කිරීම සඳහා විවිධ තාක්ෂණික උපකරණ හාවතා කිරීම තාක්ෂණික පරිසරය ලෙස හඳුනා ගත හැක.	<ul style="list-style-type: none"> - පරිගණක තාක්ෂණය - නව තාක්ෂණික උපකරණ හාවතා - සන්නිවේදන තාක්ෂණය

2. ව්‍යාපාර සංවිධානයන්හි ස්ථාවය

2:1 ව්‍යාපාරයක් යනු කුමක් ද?

2:2 ව්‍යාපාර අස්ථින්ව ඒකක වර්ග

- i. තනිපුද්ගල ව්‍යාපාර
- ii. හවුල් ව්‍යාපාර
- iii. සිමිත වගකීම සමාගම

(හඳුන්වා දීම)

3. යහපාලනය

යහපාලනය (සාංගමික යහපාලනය) යනු , සමාගම් සහ අනෙකුත් අස්ථීත්වයන් මෙහෙයවනු ලබන සහ පාලනය කරනු ලබන පද්ධතිය වේ . (සමාගම් සහ වෙනත් ව්‍යාපාරය පාලනය කරන මෙන්ම ඒම ව්‍යාපාර සඳහා නිවරදී මහ පෙන්වීම් කරන ක්‍රම වේදය යහපාලනය වශයෙන් හැදින්වේ)

සමාගමක අයිතිකරුවන් හා කළමණාකරණය අතර නිතරම බැඳියාව පිළිබඳ ගැටුම් ඇතිවේ . මේ නිසා සාංගමික යහපාලනය ඉතා වැදගත්වේ . සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලය සාමාන්‍යයෙන් ඒහි ඉහළ කළමණාකාරීත්වය වන අතර ඒම සමාගමේ යහපාලනය වශකීම් දරන්නේ ද අධ්‍යක්ෂ මණ්ඩලයයි .

සංචිතාමය යහපාලනය

. ශ්‍රී ලංකාවේ සැම සමාගමක්ම 2007 අංක 07 දරන සමාගම පනතට අනුකූල වීම අවශ්‍ය වේ . ශ්‍රී ලංකාවේ සමාගම සම්බන්ධයෙන් පධාන තීතිය වන්නේ සමාගම පනතයි . පහත කරුණු පිළිබඳ ප්‍රතිපාදනයන් ඒහි අන්තර්ගත වේ .

2007 අංක 07 දරන සමාගම පනතට අනුව සමාගමේ අධ්‍යක්ෂවරුන්ගේ නොතික වශකීම් ,

- i. උපරිම විශ්වාසයෙන් සහ සමාගම කෙරෙහි බැඳියාවෙන් කටයුතු කළ යුතුය .
- ii. සමාගම පනත හා සමාගමේ ව්‍යස්ථාවලියට අනුකූල විය යුතුය .
- iii. නොසැලිකිලිමත් හෝ අපරික්ෂාකාරීව කටයුතු නොකළ යුතුය
- iv. දැනුම සහ පළපුරුද්ද සහිත පුද්ගලයකුගෙන් සාධාරණව අපේක්ෂා කළ හැකි කුසලතා හාවත්යේ යෙදවිය යුතුය
- v. තුන්වන පාර්ශවයෙන් ප්‍රතිලාභ නොගැනීම .

ඒමෙන්ම සමාගමක අධ්‍යක්ෂවරයකුගේ පධාන ඉලක්කය විය යුත්තේ කොටස් හිමියන්ගේ ධනය නිර්මාණය කිරීමයි . මේ යුතුකම ත්‍රියාවට නැංවීමේ දී පහත දෑ සලකා බැලීය යුතුය .

- i. තිරණයන්හි දිරිගකාලීන ප්‍රතිච්චය
- ii. පාරිභෝගිකයන් හා සැපයුම් කරුවන් අතර හොඳ සම්බන්ධතාවයක් ගොඩනාගැනීම
- iii. මහජනතාව හා පරිසරය මගින් සමාගමට අනිකරන බලපෑම
- iv. සමාගමේ සියලුම සාමාජිකයන් අතරේ සාධාරණ ත්‍රියා කිරීමේ අවශ්‍යතාවය .

මූල්‍ය ප්‍රකාශන සඳහා අධ්‍යක්ෂවරුන්ගේ වශකීම

- සමාගමේ මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන් වශකීම් වශකීම් වූවේ .

මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරු පහත ආකාරයට වශකීම් බැඳේ ,

- i. පිළිගත් මූල්‍යවාර්තාකරණ රාමුවට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම
- ii. වංචා හා වැරදි ව්‍යාපෘතින් මූල්‍ය ප්‍රකාශන තුළ සාවදා ප්‍රකාශයන් ඇතුළත් වීමේ හැකියාව වලක්වාලීන් අභ්‍යන්තර පාලනයන් ඇතිකිරීම .
- iii. වංචා වලක්වාලීම හා අනාවරණය කර ගැනීම .
- iv. මූල්‍ය ප්‍රකාශන වාර්ෂික විගණනයට ලක් කිරීම
- v. අඛණ්ඩපැවැත්මක් සහිතව ත්‍රියාත්මක වන බව හා ඒය තහවුරු කිරීමට උපකල්පන හා වගන්ති මූල්‍ය ප්‍රකාශන තුළ ඇතුළත් කිරීම .

ශ්‍රී ලංකාවේ මූල්‍ය වාර්තාකරණයේ රෙගුලාසිමය පැනිකව් ,

2007 අංක 07 දරන සමාගම පනත මගින් සමාගමේ මූල්‍ය ප්‍රකාශන , පහත ඒවා සම්බන්ධයෙන් සත්‍ය හා සාධාරණ බවක් පෙන්වුම් කළ යුතු අයුරින් පිළියෙළ කළ යුතු වීම අවශ්‍ය කෙරේ ,

01. ගේපෙනු දිනට සමාගමේ හිමිකම තන්ත්වය
02. ඒම ගේපෙනු දිනෙන් අවසන් වන ගිණුමකරණ කාලවීමේදීයට අදාළව සමාගමේ ලාභ හෝ අලාභ හෝ ආදායම් හා වියදම් (2007 අංක 07 දරන සමාලම් පනතේ 151 වගන්තිය ,).

4. ගිණුම්කරණ ප්‍රමිත සහ ශ්‍රී ලංකා වරළත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ භූමිකාව .

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත නිකුත් කරන්නේ ශ්‍රී ලංකා වරළත් ගණකාධිකාරී ආයතනය මගින්ය.

5. ගිණුම්කරණයේ තෙනතික පැතිකඩට ඒරෙහිව වාණිජාමය පැතිකඩ

ගණුදෙනුවකට ගිණුම්කරණ ප්‍රමිත අදාළ කරගැනීමේ දී ගණුදෙනුවේ වාණිජාමය හරය මෙන්ම තෙනතික ආකෘතියද සලකා බැලීය යුතුය.

කිසියම් ගනුදෙනුවක් තුළින් ඒහි තෙනතික ආකෘතිය මගින් ඒම ගනුදෙනුවේ වාණිජාමය සත්‍යතාව හෝ හරය නිරුපතය තොවන්නේ නම් ඒම ගනුදෙනුව සඳහා ගිණුම් තැබිය යුත්තේ තෙනතික ආකෘතියට වඩා වාණිජාමය හරය නිරුපතය වන ආකාරයට වේ. (මෙම සංක්ලේෂය යතායෝග්‍යතා / ආකෘතියට වඩා හරය වැදගත් යන්න) උදාහරණ : කල්බඳ (16 SLFRS)

6. ව්‍යාපාරයක වෘත්තීය ගණකාධිකාරී වරයකුගේ භූමිකාව

7. වෘත්තීය ගණකාධිකාරීවරයකුගේ ආචාරධර්ම

වෘත්තීය ගණකාධිකාරී වරයකු විසින් සෑම අවස්ථාවකදීම ආචාරධර්මවලට අනුකූලව කටයුත් තොකළ යුතුයි. වෘත්තීය ගණකාධිකාරී වරුන් විසින් ඔවුන්ගේ පෞද්ග්‍රීලික අවශ්‍යතාවයන් සහ ඔවුන් විසින් ගිණුම් පිළියෙල කරනු ලබන සංවිධානයේ අවශ්‍යතාවයන් අභිඛාව තුන්වන පාර්ශවයන්ගේ අවශ්‍යතාවයන්ට ප්‍රමුඛත්වය දිය යුතුය.

වෘත්තීය ගණකාධිකාරීවරුන් සඳහා වූ 2016 ආචාර ධර්ම සංග්‍රහයෙහි , ශ්‍රී ලංකා වරළත් ගණකාධිකාරී ආයතනය මගින් ආචාරධර්මය භැසිරිවීම පිළිබඳ මහපෙන්වීමක් සපයනු ලබයි.

ශ්‍රී ලංකා වරළත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයින් විසින් පහත මූලධර්ම වලට අනුකූලව ක්‍රියා කිරීම අවශ්‍ය වේ,

- i. අවංකභාවය
- ii. අරමුණුගතභාවය
- iii. වෘත්තීය නිපුනත්වය සහ සැලකිල්ල
- iv. රහස්‍යභාවය
- v. වෘත්තීයභාවය

ආචාරධර්ම අනුකූල තොවීමේ ප්‍රතිච්‍රිතය
